



අභ්‍යාස 1 :-

පහත සඳහන් එක් එක් සිදුවීම සම්බන්ධයෙන් සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ක්‍රියා කළ යුතු ආකාරය කෙටියෙන් විස්තර කරන්න. ප්‍රතිපාදනයක් සේ සළකනු ලබයි නම් අදාළ ජර්නල් සටහන් පෙන්වන්න.

1. සමාගමේ 2018/03/31 දිනෙන් අවසන් වර්ෂයේ වාර්ෂික විකුණුම් වටිනාකම රුපියල් මිලියන 2 කි. මෙම වර්ෂයේ සිට වගකීම් සහතික මත භාණ්ඩ විකුණයි. මේ සඳහා වාර්ෂික විකුණුම් වටිනාකමින් 2% ක පමණ වේ යැයි විශ්වාසදායී ලෙස ඇස්තමේන්තු කළ හැකිය.
2. ව්‍යාපාරයෙන් ඉවත් කරන ලද සේවකයෙකු රු. 5 000 000 ක වන්දි මුදලක් ඉල්ලා නඩුවක් පවරා ඇත. මෙම වන්දි මුදල ගෙවීමට සිදු නොවේ යැයි සමාගමේ නීතිඥ මහතා විශ්වාසදායීව ප්‍රකාශ කර සිටී.
3. සමාගමෙන් රු. 200 000 ක වන්දි මුදලක් ඉල්ලා පරිසර සංවිධානයක් විසින් නඩු පවරා ඇත. මෙම නඩුවේ තීන්දුව සමාගමට ගෙවීමට සිදු වෙනැයි සමාගමේ නීතිඥ මහතා විශ්වාසදායීව ප්‍රකාශයක් කර සිටී.
4. ගිවිසුම කඩ කළ ව්‍යාපාරිකයෙකුගෙන් රු. 400 000 ක වන්දි ඉල්ලා සමාගම විසින් නඩුවක් පවරා ඇත. මෙහි තීන්දුව කෙබඳු වේද යන්න පිළිබඳ තවම නිගමනයකට එළැඹ නැත.
